

## 1.1 හැඳින්වීම

මෙහිදී පර්යේෂණ මාත්‍රකාව වන සතිඅන්ත උදෑසන රුපවාහිනී වැඩිගටහන් ජනවිදාහනයට කරන බලපෑම පිළිබඳ භදුන්වා දෙන අතර පර්යේෂණ ගැටපුව, උපන්තාය, අභ්‍යුත්තු, අභිජනයේ සීමා සහ තුළෝරුව සීමා පිළිබඳව කරුණු දැක්වීමක් සිදු කෙරේ.

## 1.2 මාත්‍රකාව හැඳින්වීම

සන්නිවේදන මාධ්‍යයේ ආරම්භය මුදුක මාධ්‍ය හරහා සනිටුහන් වූ නමුදු එය නවුරුවක් විකශනය වූයේ විදුත් මාධ්‍යයේ ආගමනය ඇලින් බව අවශ්‍ය කරුණකි. සිය ගොඟාවන් මගින් සන්නිවේදනයේ විපාරිය පුරුෂ කිරීමට විදුත් මාධ්‍යයට හැකිවිය. ගුවන්විදුලිය එසේ විදුත් මාධ්‍යයට එකුෂු මුදුම මාධ්‍ය ලෙස හැඳින්වීය හැකිය. ගුවන්විදුලිය සඟ සීමා ජයගැනීමට ගුවන දායා ගොඟාවන් යුතු රුපවාහිනිය කරලියට පැමිණන්නේ මේ අතරය. කාර්මික විෂ්ල්වයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූ සංඝීක දියුණුවක් සමඟම සමාජය වියයෙන් වෙනයක් රාජීයක් සිදුවිය. ඒ හරහා මාධ්‍ය ක්ෂේත්‍රය ඇලද විෂ්ල්වයක් සිදුවිය. පුවත්පත් හා ඉවත්විදුලිය යන මාධ්‍යයන්ට වඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ ලාභාලයකු වුවද රුපවාහිනිය මාධ්‍යය ලුක්කයේ ප්‍රබල මාධ්‍ය කාරකයා බවට පත්ව ඇත. අදාළනයේ රුපවාහිනිය ලුක්කය ප්‍රබල පරිවර්තනයකට ලක්කර ඇත. මිනිස් විරෝධා කෙරෙහි අනුපමය බලපෑමක් සිදුකරන රුපවාහිනිය එයටම ආවේණික වූ සංස්කෘතියක් තිරමාණය කර ඇත. ගුවන භාෂණ කැටි කරගත් රුපවාහිනි මාධ්‍යය ඇළුවන් දැකින දේ ක්ෂේත්‍ර අසන දේ මිනිස් වින්තනයට වඩාත් සම්පූර්ණ වන්නේ මේ තීපාය.

"රුපය හා ගබ්ද ඉලෙක්ට්‍රොනිකව සටහන් කරගන්නා, වෙශයෙන් වෙනස් වෙන කාජාජීක ක්‍රියාවලියකි. එසේම රුප ගබ්ද සකස් කරන, පාලන කරන හා පටිගෙ කරන කුමයකි. එම රුප හා ගබ්ද සංඛ්‍යා, ශේබල් මාර්ගයෙන් අන්තර්ජාලයෙන්, රේඛියේ තරංග මිනින් හෝ වන්දිකා මගින් හෝ එක්නැනක සිට තවත් තැනකට ගෙන යා හැකිය. සම්පූර්ණය කළ හැකිය. එසේ සම්පූර්ණය කළ සංඛ්‍යා ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් ඇති උපකරණයකි රුපවාහිනිය."

(Allene, R. : 2006 : Pg. 01)

අන් මාධ්‍යයන්ට නොමැති මෙම ගකුණාවය නිසා තවදුරටත් රුපවාහිනීය ප්‍රේක්ෂක ආකර්ෂණයට හේතු වී ඇත. සර්වී බව රුපවාහිනීය සඟ පුවිණෝ උස්‍යාණයකි. රුපලයේ සහ ගතිදායේ සර්වී බව ප්‍රේක්ෂක විශ්වසනීයත්වයේ ප්‍රතිච්ඡිලිබඳයකි.

"රුපවාහිනීය විධිමත් ආභ්‍යාහනමය හා නියෝජනාත්මක ආකෘතින් හා ධාරිතාවන් ඇති උපකරණයකි. නැත්හෙත් එකඟුවකි. එහි ඇති ඇතැම් අංග අභ්‍යන්තරයේ හි ද්‍රැශනට ලැබෙන අතර ඇතැම් තද රුපවාහිනීයට පුවිණෝ වේ. නිදුස්‍යනක් ලෙස රුප හා ගබ්ද භාවිතයේ පවත්නා සර්වී බව අතිශයින්ම රුපවාහිනීයට විශේෂ වේ." (Allen, C. R.: 2006 : Pg. 01)

සන්නිවේදන ක්‍රියාවලියේ දී අනෙකුත් මාධ්‍ය මෙන්ම රුපවාහිනී මාධ්‍යය සාපු සාර්ථිකානමය කාර්ය, මතවාදී කාර්ය, සංස්කෘතික අධ්‍යාපනික කාර්යය, ප්‍රතිශ්යාපන කාර්යය යා පුදියා සාක්ෂිවේදාන කාර්යයන්ගෙන් සම්බන්ධ වේ. අදුනනයේ මතවාදී කාර්යය සහ ප්‍රතිශ්යාපන කාර්යය සමාජ අනුස්ථාපන ක්‍රියාවලියේ දී අනෙකුත් කාර්යයන් අනිබවා ඉදිරියට පැමිණ සිංහී. එම සාධකයන් සාක්ෂාත් කරගනු වස් රුපවාහිනීය විවිධ ආකෘති හා පින්කා කරයි. එහිදී විවිධාකාර වූ වැඩිසටහන් පුවිණෝ කරන්වයාක් ඉටු කරනු ලබන අතර එමගින් රුපවාහිනීය විද්‍යාත් සමාජ ප්‍රජාවයක් ලෙස ක්‍රියා කරයි.

රුපවාහිනී වැඩිසටහන් නිසා ඉවිණුහාන්වයන් (Frustration) අනතුරුව ආක්‍රමණයිලින්වයක් (Aggressive) ඇතිවන බව ඇතැම් සන්නිවේදන විද්‍යාඥයින් දරන මතය වේ. මෙය අපට නොමෙන්රුණ ද එවැනි තත්ත්වයක් රුපවාහිනී වැඩිසටහන් මගින් සිදුවන බව අවධානයන් යුතුව අධ්‍යාපනය කරන විට මෙහි වේ.

"රුපවාහිනීය ප්‍රමුඛතම මාධ්‍ය නිසා 'නොරතුරු සමාජයක්' නිර්මාණය වේ."

-මාර්ගල් මැක්ස්ලන්-

(ආරියරත්න, ඩී. ඩී. 2004 : පි. 26)

මැක්ස්ලන්ගේ මෙම මතය වර්තමානය වනවිට ලෝකයටම ව්‍යාරයක් වේ. නොරතුරු තුවමාරු කිරීමේ ප්‍රතිශතය වැඩි වුවද එමගින් වෙනදා හදුනා නොගත් ලිංගිකත්වය හා ප්‍රව්‍ය්චිත්වය වැනි නව ප්‍රව්‍යනාවන් සිහිපියක් අද වනවිට හදුනාගෙන ඇත. ඒ අනුව බලවාක් වී තිබෙන්නේ වධා සංවේදනාත්මක දේවල් වන අතර සමාජ සඳාවාරාත්මක එල

රුපවාහිනී වැඩසටහන් මගින් නිශේෂනය කරමින් යයි. අද වනවිට රුපවාහිනිය මගින් ගබදාරුව, තිරෝරක කතා ගොඩන් සෙයින් ව්‍යවර්තන කරමින් සිටිය. මෙවැනි ස්වරුපයන් තුළ සුරියෙහි බලපෑමක් ජනවිද්‍යානයට රුපවාහිනිය මගින් සිදු කරමින් පවතින අතර ඒ සඳහා තරගකාරී මාධ්‍ය රටාව මෙන්ම පවතින සමාජ රටා බලපා ඇත.

අදානන ශ්‍රී ලාංඡක්‍ර රුපවාහිනී කරමාන්තය තුළ අනිවාර්යය සාධකයකි රුපවාහිනී වැඩසටහන්. වැඩසටහන් යනු නිශේෂන කාලයක් තුළ කිහිපය් වියය ක්ෂේත්‍රයක් භාවිතා කරමින් ඉලක්කගත ප්‍රාගක පිරිසකට දැනුම, රසෘතාවය, විවෘතණයිලිභාවය මෙන්ම සමාජ සඛදාතා පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නයේ වේ. නමුත් වර්තමානයේ දක්නට ලැබෙන වැඩසටහන් මගින් සිදුකරමින් පවතින්නේ "හොඳ දේ" ලබාදීම නොව මාධ්‍යයයේ නව ප්‍රව්‍යනාවයක් වන පරාල දේ" ලබාදීමය. රුපවාහිනී මාධ්‍යයයේ දී සරල දේ ලෙස ලබා දෙනුයේ ඇස්, කන් මෙහෙනය කරන නිශේෂල රුප හා ගබදුයන්ය. මගින් අපේ මනස නිරුපුල් නොවන අතර ව්‍යාකුලත්වයෙන් ව්‍යාකුලත්වයට පත් කරයි. මෙම සංයිද්ධින් සමග සහි අන්තයේ දී ඉදිරිපත් කරන රුපවාහිනී වැඩසටහන් සුරියෙහි වේ. මත්දෙන්, ලාංඡක්‍ර සමාජය තුළ සහිත්තය අර්ථවත් වන්නේ ප්‍රාමල් සියලුදානාම නිවයේ සිටින විවේකී ද්‍රව්‍ය යන්නයි. විවිධ සමාජ ප්‍රව්‍යනාවයන් නියෝජනය කරමින් සිය උප්පක පිරිසට ජනමතය ගොඩනැවීම මගින් ප්‍රභා ලෙස ජනවිද්‍යානයට බලපෑම කිරීමට රුපවාහිනී මාධ්‍යය ස්‍රීංකාරී වී ඇත.

ජනවිද්‍යානය Mass Mind, Mass Consciousness, Mass Culture ලෙස ව්‍යවහාර කෙරේ. ජනවිද්‍යානය යනු ජනතාව තුළ බලපවත්තා වූ පොදු දැනීම රටාවයි.

"සිය පාරිසරික ජ්‍යෙෂ්ඨයේ දී නිර්ණ්‍යත්වම මූහුණ පාඨ්චාට සිදුවන සිදුවීම හරහා ඇතිවන ආකල්ප වල සමස්තයයි." (රාජපෑංච්, ඩී. ; විරිඹි, ටි. : 2002 : ප. 70)

ජනවිද්‍යානය මූලික සංසටක හතරකින් සමන්විත වේ. එහෙම ලෙස්ක දාල්වීය (World Outlook) ලෙස්කාවලද්කනය (Contemplation) එතිභාසික විද්‍යානය (Historical Consciousness) හා ජනමතය (Public Opinion) වශයෙනි.

සාර්ථක සංග්‍රීයක් ගොඩනැවීමට නම් එකී නිරමාණකරුවාට ජනවිද්‍යානය සැකසී ඇති ආකාරය පිළිබඳ ප්‍රථ්‍යා අවබෝධයක් නිවිය යුතුය. එසේ නොවූණහායේ නිරමාණය අසාර්ථක විය හැක.